



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1995 අංක 13 දරන
ආදායම් බදු අධිහාර
(සංශෝධන) පනත

[සභනිය සටහන් කළේ 1995 ජූලි මස 25 වන දින]

ආණ්ඩුවේ තීරණය පරිදි දිදුණය කරන ලදී

1995 ජූලි මස 28 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 ආදායම් බදු පනතේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ දිදුණ දෙපාර්තමේන්තුවේ දිදුණය කරන ලදී

කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය.

මිල : ශත 60 යි.

නැපුල් ගාස්තුව : රු. 2.00 යි

1995 අංක 13 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1995 ජූලි මස 25 වන දින]

එල්. ඩී.—ඔ 7/95

1989 අංක 7 දරන ආදායම් බදු අධිකාර පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මෙයින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1995 අංක 13 දරන ආදායම් බදු අධිකාර (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් හඳුන් කරනු ලබන) 1989 අංක 7 දරන ආදායම් බදු අධිකාර පනතේ දීර්ඝ කාමය “පිළිවෙලින් 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1990 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1991 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1992 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1993 අප්‍රේල් මස 1 වන දිනයෙන් සහ 1994 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂ” යන වචන සහ ඉලක්කම් වෙනුවට “පිළිවෙලින් 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1990 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1991 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1992 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1993 අප්‍රේල් මස 1 වන දිනයෙන්, 1994 අප්‍රේල් මස 1 වන දිනයෙන් සහ 1995 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

1989 අංක 7 දරන පනතේ දීර්ඝ කාමය සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තියේ “එහෙත් 1995 මාර්තු මස 31 වන දින පසු නොවී” යන වචන සහ ඉලක්කම් වෙනුවට “එහෙත් 1996 මාර්තු මස 31 වන දින පසු නොවී” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය සංශෝධනය කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (v) වන ඡේදයේ “එහි ශේෂය ද; සහ” යන වචන වෙනුවට “එහි ශේෂය ද;” යන වචන ආදේශ කිරීමෙන්;

(2) ඒ වගන්තියේ (vi) වන ඡේදයේ “එහි ශේෂය ද;” යන වචන වෙනුවට “එහි ශේෂය ද සහ” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(3) ඒ වගන්තියේ (vi) වන ඡේදයට ඉක්බිතිව ම පහත දැක් වෙන ඡේදය එකතු කිරීමෙන්:—

“(vii) 1995 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු අධිකාර යේ මුදලින්—

(අ) පියයව පනහකට නොඅඩු ප්‍රමාණයක් 1995 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර ද;

(ආ) 1995 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර එහි ශේෂය ද;”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
4 වන
වගන්තිය
සංශෝධනය
කිරීම

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

- (1) ඒ වගන්තියේ (ඉ) ඡේදයේ “සියයට 7 1/2 ක් ; සහ” වචන සහ ඉලක්කම් වෙනුවට “සියයට 7 1/2 ක්” ; යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ;
- (2) ඒ වගන්තියේ (ඊ) ඡේදයේ “සියයට 7 1/2 ක්” යන වචන සහ ඉලක්කම් වෙනුවට “සියයට 7 1/2 ක් ; සහ” යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ; සහ
- (3) ඒ වගන්තියේ (උ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(උ) 1995 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සඳහා ඒ සේවා නියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් ඒ වර්ෂය වෙනුවෙන් අඩු කරනු ලැබිය යුතු සම්පූර්ණ ආදායම් බද්දෙන්—

(i) 1995 ජූලි මාසය සඳහා ඒ සේවා නියුක්තයාට ගෙවිය යුතු පාරිශ්‍රමිකයන් සියයට 7 1/2 ක් ; සහ

(ii) 1995 ඔක්තෝබර් මාසය සඳහා ඒ සේවා නියුක්තයාට ගෙවිය යුතු පාරිශ්‍රමිකයෙන් සියයට 7 1/2”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
5 වන
වගන්තිය
සංශෝධනය
කිරීම

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ (2) වන උපවගන්තියේ අතුරු විධිනයේ (ii) වන ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(ii) මේ පනත යටතේ අදාළ වර්ෂයක් සඳහා අධිකාරය ගෙවීමට යටත් යම් තැනැත්තකු විසින්—

(අ) 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1988 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(i) 1989 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර, සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1989 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ;

(ආ) 1990 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1989 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(1) 1990 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1990 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ;

(ඇ) 1991 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1990 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(i) 1991 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1991 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ;

(ඈ) 1992 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1991 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(i) 1992 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1992 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ;

(ඉ) 1993 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1992 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(i) 1993 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1993 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ;

(ඊ) 1994 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1993 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන්—

(i) 1994 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1994 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර,
සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ;

(C) 1965 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය වෙනුවෙන්, 1964 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා දේශීය ආදායම් පනත යටතේ ඔහු විසින් ගෙවිය යුතු ආදායම් බද් දෙත්—

(i) 1965 අගෝස්තු මස 15 වන දින හෝ එදිනට පෙර, සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ; සහ

(ii) 1965 නොවැම්බර් මස 15 වන දින හෝ එදිනට පෙර, සියයට 7 1/2 කට නොඅඩු ප්‍රමාණයක් ;

ඒ අධිකාරය වශයෙන් ගෙවනු ලබන අවස්ථාවක—

1989 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1990 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ;

1990 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1991 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ;

1991 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1992 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ;

1992 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1993 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ;

1993 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1994 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ;

1994 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1995 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර ; සහ

1995 අප්‍රේල් මස 1 දිනයෙන් ආරම්භ වන අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, 1996 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර

ඔහු විසින් ගෙවන ලද මුදල් ප්‍රමාණයට වැඩියෙන් ඒ අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු අධිකාරයේ අතිරික්තය ඔහු විසින් ගෙවනු ලබන්නේ නම්, 3 වන වගන්තිය යටතේ කිරීමට ඔහුට නියම කරනු ලබන ගෙවීම සම්බන්ධයෙන් මේ වගන්තිය යටතේ සම් දර්ශකයකට ඒ තැනැත්තා යටත් නොවිය යුතුය.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තියේ, "ආදායම් බද්ද" යන්නෙහි අර්ථ කථනයේ (i) වන ඡේදයේ (ආ) අනුඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
8 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

" (ආ) පිළිවෙලින් 1993 අප්‍රේල් මස 1 වන, 1994 අප්‍රේල් මස 1 වන සහ 1995 අප්‍රේල් මස 1 වන දිනවලින් ආරම්භ වන අදාළ වර්ෂය සඳහා වූ විට, දේශීය ආදායම් පනත යටතේ ඒ අදාළ වර්ෂය සඳහා ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන් පහත දැක්වෙන මුදල්වල එකතුව අඩු කළ විට ශේෂ වන ආදායම් බද්ද අදහස් වේ:—

(i) ඒ සමාගම විසින් ඒ වර්ෂය සඳහා ඒ පනතේ 33 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ ගෙවිය යුතු යම් ආදායම් බද්දක් ;
සහ

(ii) ඒ වර්ෂය සඳහා ඒ පනතේ 82 වන වගන්තිය යටතේ හෝ 83 වන වගන්තිය යටතේ ප්‍රදානය කරන ලද යම් සහනයක් සහ 85අ වගන්තිය යටතේ ඉඩදෙත ලද යම් අඩු කිරීමක්. "

8. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූල
තාවක් ඇති
වූ විට
සිංහල භාෂා
පාඨය බල
පැවැත්විය
යුතු බව.

සාර්වත්‍රිකව පැතිරී ඇති මහජන සංවිප්ලයේ මග පෙන්වීම සඳහා වූ (දේශීය) රු. 570 ක
කාලය රු. 1,160 ක ම. ම. 255. කොටසකින් සමන්විත කොටස 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ
අධ්‍යක්ෂ මහත්මයාණනිය මගින් 15 වැනි දිනට පෙර දායක වූයේ මෙය පසුව එළඹෙන
මත් මත් මර්ගය සඳහා විය යුතුය.